

2018.05.21 වන දින පෙ.ව. 10.00ට සීමාවක ප්රාග්ධන සහ සහය කමිටු ශාලාවේදී පවත්වන ලද නිවාස හා ප්රථම සංවර්ධන කාරක සභා රැස්වීමේ වාර්තාව.

සභාගී වූ :

- 1. ගරු කාරක සභා සභාපති - කේ.ඒ.විමල් ප්රථමන මැතිතුමා .
- 2. ගරු කාරක සභික - එම්.ඒ. මේරි මාග්රපටි මැතිතුමිය .
- 3. ගරු කාරක සභික - එස්.ඒ. ප්රේමරත්න මැතිතුමා .
- 4. ගරු කාරක සභික - ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා .
- 5. ගරු කාරක සභික - ඩී. ප්රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා .
- 6. ගරු කාරක සභික - ඩබ්.ඩී. චන්තක දේවිනද සමරවීර මැතිතුමා .
- 7. ගරු කාරක සභික - ඩී.ඩී. අයෝම මධු ප්රසාද් දේවගේ මැතිතුමා .
- 8. ගරු කාරක සභික - එස්. වන්දේරසකුමාර් මැතිතුමා .
- 9. ගරු කාරක සභික - ඊ.පී. ඩී. ඉන්ද්රානී සෙනෙහෙලනා මැතිතුමිය .
- 10. ගරු කාරක සභික - ඥාණ ප්රකාසම් ෆ්රැන්සිස් මැතිතුමා .
- 11. ගරු කාරක සභික - දනුෂකී ප්රසානි අල්මේදා මැතිතුමිය .

සභාගී වූ නිලධාරීන් :

- 1. ලේකම් - කේ.ඒ. වන්දන පද්මසිරි මයා.
- 2. ප්රමාදකලමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යාන මාලනී මිය.
- 3. ප්රමාද සංවර්ධන නිලධාරී - ශර්මිලා දුෂානි මිය .
- 4. පුස්තකාලයාධිපති - හංවැල්ල පුස්තකාලය - එස්.එම්. රංජනී මිය .
- 5. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය .
- 6. කාර්යභාර නිලධාරී - කොස්ගම - රේණුකා ඉද්දමල්ගොඩ මිය .
- 7. කාර්යභාර නිලධාරී - හංවැල්ල - සුමනා ජයසූරිය මිය.
- 8. කාර්යභාර නිලධාරී - කහහේන - වමරි පද්මලතා මිය.
- 9. තාක්ෂණ නිලධාරී - පාදුක්ක - එන්.පී. දිවිගල්පිටිය මිය .
- 10. පුස්තකාල සහායක - කහහේන පුස්තකාලය - එම්.ඩී. දුලිකා ලක්මණි මිය
- 11. පුස්තකාල සහායක - කොස්ගම පුස්තකාලය - කේ.පී. කුමුදිනී පරික්ෂා මිය.
- 12. පුස්තකාල භාරකරු- පාදුක්ක පුස්තකාලය - ඩබ්. ප්රියන්ති රේණුකා මිය

කාරක සභාව සඳහා පැමිණි සියලුදෙනා සාදරයෙන් පිළිගත් ගරු සභාපතිතුමා කාරක සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

01. පෙර කමිටුවේ ජර්දගතිය.

01. හංවැල්ල, කුඩළුවිල සිහින දනවව පොදු පහසුකම් බිම් කොටස පිළිබඳවයි යන හිසින් යුතුව හංවැල්ල, කුඩළුවිල, සිහින දනවව පදිංචිකරුවන් විසින් 2018.03.21 දිනැතිව යොමු කරන ලිපිය සම්බන්ධයෙන් පසුගිය කාරක සභාවේදී සාකච්ඡා කර, පොදු පහසුකම් ඉඩමෙහි පන්සල ඉදිකරන ලද ගරුතර තුන්නාන සුමනාලංකාර ස්වාමීන් වහන්සේ කාරක සභාව වෙත කැඳවීමට ගත් තීරණය පරිදි උන් වහන්සේ කාරක සභාවට කැඳවූ අතර සුමනාලංකාර ස්වාමීන් වහන්සේ කාරක සභාව වෙත වැඩම කරන ලදී.

මෙම පන්සල 2008 වසරේ ආරම්භ කළ බවත් ඒ කාලයේ මේ සඳහා කිසිවෙකුගේ විරුද්ධත්වයක් නොතිබූ බවත්, සභාවේ දැනුවත් වීම මත මේ කටයුතු සිදු වූ බවත් දැන් විරුද්ධත්වය දක්වන්නේද සුළු පිරිසක් බවත් එහි කෝට්ටි 04 කට වැඩි වටිනාකමක ඉදිකිරීම් මේ වන විට සිදු කර ඇති බවටත් උන් වහන්සේ විසින් දීර්ඝ වශයෙන් කාරක සභාව වෙත කරුණු ඉදිරිපත් කරන ලදී. තව දුරටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සිහින දනවව පදිංචිකරුවන්ද ඉදිරි දිනක සභාව වෙත කැඳවීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

02. අංගම්පිටිය පොදු සුසාන භූමිය ට යාබද ඉඩම් කොට සේ පදිංචිකරුවන් නියමානුකූල කිරීමටත්, සුසාන භූමි කොටසේ අනවසරකරුවන් නියමානුකූල කිරීම සම්බන්ධයෙන් එකඟතාවය විමසා පාදුක්ක ජරාසදේශීය ලේකම්තුමා විසින් 2017.12.08 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා තාක්ෂණ නිලධාරී විසින් ලබා දී ඇති වාර්තාව සලකා බලා කොට්ඨාසයේ මන්ත්රීතුමා ඇතුළු ග්රාදම සංවර්ධන සමිති සභාපතිතුමා, මරණාධාර සමිති සභාපතිතුමා කාරක සභාව වෙත කැඳවීමට පසුගිය කාරක සභාවේ ගත් තීරණය පරිදි, ඔවුන් සියළුදෙනා කාරක සභාව වෙත කැඳවුවද, කොට්ඨාසයභාර ගරු මන්ත්රීතුමා වන වරුණ දිලිප් කුමාර මැතිතුමා පමණක් සහභාගි වූ අතර කැඳවන ලද ග්රාම සංවර්ධන සමිතියේ හා මරණාධාර සමිතියේ කිසිවෙක් ඒ සඳහා සහභාගි නොවූ බැවින් සාකච්ඡාව පැවැත්වීමට නොහැකි විය.

02. ලිපි ලේඛන සලකා බැලීම.

01. කහහේන මහජන පුස්තකාලයේ 2018 වර්ෂයේ ක්රියාකාරී සැලැස්ම අනුව මැයි මාසයේ පැවැත්වීමට නියමිත ධර්ම දේශනා වැඩසටහනකහහේන මහජන පුස්තකාලය හා පාඨක සමාජය එක්ව 2018 මැයි මස 28 වන දින පෙ.ව.9.00 සිට 10.00 දක්වා පුජ්ය කහහේන මේධානන්ද නායක ස්වාමීන් වහන්සේ විසින් සිදු කිරීමට නියමිත බව සඳහන් කරමින් යොමු කර ඇති ලිපිය හා පාදුක්ක මහජන පුස්තකාලය හා පාඨක සමාජය එක්ව සංවිධානය කරන ධර්ම දේශනා වැඩසටහන 2018 මැයි මස 28 වන දින ප.ව.3.00 ට පාදුක්ක පුස්තකාලයේදී පැවැත්වීමට නියමිත බවත් සඳහන් කරමින් ඉදිරිපත් කරන ලද ලිපි ගරු සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා සහභාගි වන ලෙසට ගරු සභාපතිතුමා විසින් සියළුදෙනාට ඇරයුම් කර සිටින ලදී.

02. හංවැල්ල පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය මේ වන විට කොළඹ දිස්ත්රික්කයේ තුන්වන ශ්රේණියේ පුස්තකාල අතරින් ජරකපම ස්ථානය ලබා ගෙන හොඳම පුස්තකාලය බවට පත්ව ඇති අතර මේ වර්ෂයේ ජූලිමස වන විට දෙවන ශ්රේණියට ශ්රේණිගත වීමට නියමිත අතර ඒ සඳහා සපුරාලිය යුතු අවශ්යතාවයක් වන හා ජරිදේශයේ පාසල්, දහම් පාසල් හා වෙනත් ආයතන ක්ෂේත්ර වාරිකා සඳහා හංවැල්ල පුස්තකාලය තෝරාගෙන ඇති බැවින් පුස්තකාලයේ අරමුණු පරමාර්ථ සහ අගයන් වලට අනුව පුස්තකාලයේ අභ්යන්තරය සැලසුම් කිරීම සඳහා උදාහරණ ලෙස සිතාවක බල ජරරදේශයේ ඓතිහාසික ස්ථාන පිළිබඳව ඡායාරූප මගින් ජරමදර්ශනය කිරීම

වැනි කටයුතු ප්රදර්ශන පුවරු මගින් කර ගැනීමට අවශ්ය අනුමැතිය ලබා දෙන ලෙස ඉල්ලා 2018.05.21 දිනැතිව පුස්තකාලයාධිපතිතුමිය විසින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, ඒ සඳහා අවශ්ය සැලසුම් සකස් කිරීම සඳහා අනුමැතිය ලබා දීම සුදුසු බවටත්, එය දිර්ඝකාලීන පැවැත්මක් ඇති ආකාරයට හැකි නම් නිරීක්ෂණ මැදිරියක් ලෙසට සකස් කර මෙම ඡායාරූප ප්ර දර්ශනය කිරීම වඩාත් සුදුසු බවටද වැඩිදුරටත් කරුණු සාකච්ඡා කරන ලදී.

03. හංවැල්ල පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය පරිහරණය කරන පාඨකයින් හා කාර්ය මණ්ඩලය සඳහා ජලය පානය කිරීමට හා අත් සේදීමට දැනට ඇත්තේ පුස්තකාලය ඉදිරිපිට ඇති ජල කරාමය හා වැසිකිලි පද්ධතිය සමග තිබෙන ජල බේසම් බැවින්, එය පාඨකයින් සඳහා යටිතල පහසුකම් නියමාකාරයෙන් සැපයීම සඳහා ප්රසමාණවත් නොවන බැවින් පුස්තකාල ගොඩනැගිල්ලේ බිම් මහලේ ගබඩාව අසලට ජල බේසම් 03 ක් සවි කර ගැනීම සඳහා අවශ්ය අනුමැතිය ලබා දෙන ලෙස ඉල්ලා පුස්තකාලයාධිපතිතුමිය විසින් 2018.05.10 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, ඒ සඳහා අනුමැතිය ලබා දීම සුදුසු බවට තීරණය කරන ලදී.

04. හංවැල්ල පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලයේ ගබඩාව පැත්තට ඇති දොර හා ප්ර ධාන කාර්යාලයේ පිවිසුම පැත්තට ඇති දොර සඳහා ස්වයංකර්මය දොර අගුළු සවිකර ගැනීම, ගබඩාව පැත්තට ඇති දොර ටින්ටඩ් කර ගැනීම හා එම දොර දෙක හා ප්ර ධාන දොර සඳහා දම්වැල් සහිත ලොක් 03 ක් ලබා ගැනීම සඳහා අනුමැතිය ලබා දෙන ලෙස ඉල්ලා 2018.05.10 දිනැතිව පුස්තකාලයාධිපතිතුමිය විසින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, ඒ සඳහා අනුමැතිය ලබා දීම සුදුසු බවට තීරණය කරන ලදී.

05. හංවැල්ල පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලයේ ඇති සම්මාන තැබීම සඳහා අඩි 6 x4 ප්රනමාණයේ වීදුරු සහිත අල්මාරියක් ලබා ගැනීම සඳහා අවශ්ය අනුමැතිය ලබා දෙන ලෙස ඉල්ලා 2018.05.18 දිනැතිව පුස්තකාලයාධිපතිතුමිය විසින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, ඒ සඳහා අනුමැතිය ලබා දීම සුදුසු බවට තීරණය කරන ලදී.

06. හංවැල්ල පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලයේ බිම් මහලේ ඇති පොත් කවුන්ටරයට විශාල පොත් ප්ර.මාණයක් ලැබෙන බැවින් හා එම පොත් රාක්ක ගත කිරීම සඳහා පළමු මහලට ගෙන ඒමට සිදුවන බැවින්, එම පොත් පහසුවෙන් රාක්ක ගත කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ආකෘතිය අනුව පොත් ට්රොවලියක් ලබා ගැනීම සඳහා අවශ්ය අනුමැතිය ලබා දෙන ලෙස ඉල්ලා පුස්තකාලයාධිපතිතුමිය විසින් 2018.05.18 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, ඒ සඳහා අනුමැතිය ලබා දීම සුදුසු බවට තීරණය කරන ලදී.

07. හංවැල්ල පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලයේ පුවත්පත් අංශයට හා පළමු මහල සඳහා LOBBY CHAIR 16 ක් ලබා ගැනීම සඳහා අනුමැතිය ලබා දෙන ලෙස ඉල්ලා පුස්තකාලයාධිපතිතුමිය විසින් 2018.05.18 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, ඒ සඳහා අනුමැතිය ලබා දීම සුදුසු බවට තීරණය කරන ලදී.

08. හංවැල්ල පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාල සඳහා පැමිණෙන පාඨකයින්ට පානය කිරීම සඳහා පිරිසිදු පානීය ජලය ලබා දීමට වෝටර් ඩිස්පෙන්සර් මැෂින් 01 ක් ලබා ගැනීම සඳහා අවශ්ය අනුමැතිය ලබා දෙන ලෙස ඉල්ලා 2018.05.18 දිනැතිව පුස්තකාලයාධිපතිතුමිය විසින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, ඒ සඳහා අනුමැතිය ලබා දීම සුදුසු බවට තීරණය කරන ලදී.

- 09. ගරු ජරාහදේශීය සභා මන්ත්රී ඩී.පී.ඒ.කේ ගුණරත්න මැතිතුමා විසින් 2018.05.21 දිනැතිව, කුමාරි ඇල්ල අවට මේ වන විට ඉතාම අපිරිසිදු තත්වයෙන් පවතින බවත්, ක්‍රීඩාංගනයක කසල බැහැර කිරීමේ වැඩසටහනක් ක්‍රීඩාංගනයක් කිරීමෙන් හා වැසිකිලි කැසිකිලි පද්ධතියක් සකස් කර මනාව කළමනාකරණය කිරීමේ හැකියාවක් පවතී නම් පැමිණෙන ජනතාවගෙන් කිසියම් සාධාරණ මුදලක් අය කල හැකි බවත් සඳහන් කරමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ පිළිබඳව ඉදිරි ක්‍රීඩාංගනය ගැනීම සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබා ගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
- 10. වේරගොල්ල ගම්මානයේ 431/ඒ වසම සඳහා ක්‍රීඩාපිටියක අවශ්‍ය තාවය ජරාබලව පවතින බවත්, ක්‍රීඩා පිටියක් සකස් කර ගැනීම සඳහා ඉඩම් කොටසක් ලබා දෙන ලෙස වේරගොල්ල වත්තේ වතු අධිකාරිතුමා වෙත ඉල්ලීම් කරන ලද බවත්, මෙය සාර්ථක කර ගැනීම සඳහා වතු අධිකාරිතුමාට යෝජනාවක් ඉදිරිපත් කරන ලෙසට 2018.05.21 දිනැතිව ගරු ජරාහදේශීය සභා මන්ත්රී ඩී.පී.ඒ.කේ ගුණරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, ගරු සභාපතිතුමාගේ අත්සනින් යුතුව වතු අධිකාරි, එලිස්ටන් වත්ත ජරාධාන කාර්යාලය, එලිස්ටන්වත්ත (අවිස්සාවේල්ල වත්ත) පුවත්පිටිය, අවිස්සාවේල්ල යන ලිපිනයට ලිපියක් යොමු කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.
- 11. මාවල්ගම පෙර පාසලේ සභාසභාව තව දුරටත් පෙර පාසලේ රඳවා ගන්නා ලෙස ඉල්ලමින් 2018.04.25 දිනැතිව මාවල්ගම පෙර පාසලේ දැරුවන්ගේ දෙමව්පියන් 35 දෙනෙකුගේ අත්සනින් යුතුව ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් කාරක සභාව විසින් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කරන ලද අතර සිතාමතා ජරාහදේශීය සභාව විසින් අනුමත කරගෙන ඇති පෙර පාසල් වියා පාතියේ සඳහන් වන සුදුසුකම් මෙම පෙර පාසල් සභාසභාව සපුරා නොමැති බවට ජරාධාන කළමනාකරණ සහකාර තුමිය විසින් කාරක සභාව වෙත කරුණු පැහැදිලි කර දීමෙන් අනතුරුව මෙම ඉල්ලීම ඉටු කළ නොහැකි බවට කාරක සභාව විසින් තීරණය කරන ලදී.
- 12. හංවැල්ල ජරාහදේශීය සභා පෙර පාසලේ පාලිකා ජී.ඩී. ලක්ෂිකා මහත්මිය විසින් 2018.04.18 දිනැතිව පෙර පාසල සඳහා දොර දෙකේ අල්මාරියක් සහ පරිසනක මේසයක් ලබා දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, ඒ සඳහා අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.
- 13. මිජේ පුරව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ පාලිකා ඩබ්.ඩී.සී.ඩී. විජේතුංග මිය විසින් 2018.05.01 දිනැතිව එම ආයතනයේ පහත අඩුපාඩු පවතින බව සඳහන් කරමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, එම අඩුපාඩු සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරී වාර්තා ලබා ගැනීමෙන් පසුව ඉදිරි කටයුතු සිදු කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

- 1. නාම පුවරුව අවිච්චි පුරවර්ණ වී මැකී ගොස් ඇත.
- 2. ආරක්ෂිත වැටක් නැත. පිට්ටනිය ඉහළින් ඇති වැටද බිමටම වැටී ඇත.
- 3. ඔන්විල්ලාවෙහි කණු 04 හි කොන්ක්‍රීට්ට් ගැලවීම නිසා දැරුවන් ඔන්විල්ලාව පදින විට කණු 4 උඩට ඉස්සීම සිදු වේ.
- 4. ලිස්සන බෝට්ටුවේ ලිස්සා යන කොටස සම්පූර්ණයෙන්ම කැඩී ගොස් ඇත.
(පැදීමට නොහැකි වී ඇත.)
- 5. සිසෝ එකේද වාඩි වීමට ඇති පුටු ගැලවී බිමට වැටී ඇත. (දැරුවන්ට එයද පැදීමට නොහැක.)
- 6. පොදු වැසිකිලියෙහිද නුසුදුසු අසහිතව සිදුවීම් සිදු වේ.
- 7. පිට්ටනියෙහි මත්දරුවිය සහ පානය කිරීම් හා විවිධ සිදුවීම් සිදු වේ.

14. සීතාවක ජරා දේශීය සභාවට අයත් පෙර පාසල් වලින් මාසයකට එක් දරුවෙකුගෙන් රු. 600.00 ක මුදලක් අයකරන ලද බැවින් අඩු ආදායම් ලාභීන් වන අප හට මෙම මුදල ගෙවා ගැනීමට නොහැකි බැවින් මේ පිළිබඳව සලකා බලා සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලමින් 2018.05.02 දිනැතිව කහභේන ජරා0දේශීය සභා පෙර පාසලේ දරුවන්ගේ දෙමව්පියන් 18 දෙනෙකුගේ අත්සනින් යුතුව යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මෙම මුදල පෙර පාසල් වියාපෘතිය අනුමත කර ගැනීමේදී අය කිරීමට තීරණය කරගත් මුදලක් බැවින් එය සංශෝධනය කළ නොහැකි බවත් එම මුදල ගෙවා ගත නොහැකි දෙමව්පියෙකු සිටිනම් ජරලදේශයේ ග්රායම නිලධාරී මහතාගෙන් ඒ සම්බන්ධයෙන් ලබා ගන්නා ලද වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේ නම් මෙම මුදලෙන් නිදහස් කළ හැකි බවටත් ජරලධාන කළමනාකරණ සහකාරතුමිය විසින් කාරක සභාව දැනුවත් කර සිටින ලදී. එසේම කඩිනමින් මෙම පෙර පාසලේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් සොයා බලා අවශ්යත පහසුකම් කඩිනමින් ලබා දීම සුදුසු බවටත් කාරක සභාව තීරණය කරන ලදී.
15. කොස්ගම, පහළ කොස්ගම, අංක 25 හි පදිංචි විමලසේන රාජකරුණා මයාගේ ඉල්ලීම් ලිපියක්ද සමගින් ගරු ජරා දේශීය සභා මන්ත්වල කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා විසින් 2018.05.21 දිනැතිව කොස්ගම ඩැනි විජේසුන්දර ක්රිඩා පිටියේ පසුගිය කාලයේ වොලිබෝල් ක්රිඩා පිටියක් ඉදිකර තිබූ අතර කිසියම් හේතුවක් නිසා එය ඉවත් කර ඇති බැවින් මෙය නැවත සකස් කිරීමට අවශ්ය කටයුතු සලසා දෙන ලෙස සඳහන් කරමින් ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබා ගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
16. ශ්රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබී 85 වන සංවත්සරය නිමිතිකොට ගෙන මැතිවරණ කොමිෂන් සභාව ජරධකාශයට පත් කරන ලද සර්වජන ඡන්ද බලය 19312016 ඩොනමෝර් කොමිෂන් සභාවේ සිට මැතිවරණ කොමිෂන් සභාව දක්වා විස්තර කෙරෙන ශ්රාවස්ත්රී1 යංග්ර0භය ජර කාශයට පත් කර ඇති අතර, එම සංග්ර භයෙන් පිටපත් පුස්තකාල පරිහරණය සඳහා මිලදී ගන්නා ලෙස සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශජ්රීණය මහතා විසින් 2018.04.06 දිනැතිව යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, සභාව සතු පුස්තකාල සඳහා එම සංග්රභයෙන් පිටපත් 04 ක් මිලදී ගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
17. සීතාවක ජරාසදේශීය සභාවට අයත් මහජන පුස්තකාල සඳහා සඳහන් කරන ලද කර්තවරුන් විසින් යොමුකරන ලද පහත සඳහන් පොත් වලින් ඉදිරියෙන් දක්වා ඇති වටිනාකම් යටතේ පිටපත් 4 බැගින් පුස්තකාල හතර සඳහා මිලදී ගැනීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

පොත් නම	කර්තෘගේ නම	වටිනාකම	රු.
01.සෙනෙහෙබර ඇදුරුතුමනි	ජේ.එම්.ධර්මසේන බණ්ඩාර	275.00	
02.WEDDING OF SRI LANKA (අර්ධ වාර්ෂිකව)		400.00	}
03.රස සරණිය (මාසිකව) සගරා	80.00		
04.සුපවේදය සම්බන්ධ දෙමළ මාධ්යසයෙන්	50.00		
පළ කරන ලද සගරාව (මාසිකව)			

18. 2018 වර්ෂයේ පැවැත්වීමට නියමිත සාහිත්‍ය 8 උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන සාහිත්‍ය තරගාවලිය 2018.05.26 වන දින මායාදුන්න මහා විද්‍යාලයේ හා පාදුක්ක සිරි පියරත්න විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව සඳහන් කරමින් හංවැල්ල පිලිප් ගුණවර්ධන මහජන පුස්තකාලයේ පුස්තකාලයාධිපති විසින් 2018.05.21 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය කාරක සභාවේ ගරු සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

03. සාකච්ඡා සටහන්.

- 01. පෙර පාසල් කාර්යසාධන තරගාවලියේ ජරාජම ස්ථානය ලබා ගත් දෙහිවල මහා නගර සභා පෙර පාසල නිරීක්ෂණ වාරිකාව සඳහා දිනයක් පිළිබඳව මෙතෙක් දැනුවත් කර නොමැති බැවින් ඒ සඳහා කලා කොට කඩිනමින් දිනයක් යොදාගෙන සියළුදෙනා දැනුවත් කරන බවට හා මේ අවස්ථාවේදී දෙහිවල මහා නගර සභා සුසාන භූමියද දැක බලා ගතහැකි බවත් ජරජා සංවර්ධන නිලධාරීතුමිය විසින් කාරක සභාව වෙත කරුණු ඉදිරිපත් කළ අතර, එදිනට කාරක සභාවේ සියළු මන්ත්වරුතුමන්ලා, දැනට සිටින පෙර පාසල් ගුරුවරුන් හා අළුතින් පෙර පාසල් වියාපෘතිය සඳහා බඳවා ගන්නා ලද ගුරුවරුන් මේ සඳහා සහභාගි විය යුතු බවට හා මෙම වාරිකාවෙන් මසකට පසුව මේ තුළින් ඇති වූ ජරජාගතිය පිළිබඳ පෙර පාසල් ගුරුවරුන් කැඳවා සාකච්ඡාවක් පැවැත්විය යුතු බවටත් ගරු සභාපතිතුමා විසින් කාරක සභාව වෙත අදහස් ජරජාකාශ කර සිටින ලදී.
- 02. ඉදිරියේදී පැවැත්වීමට නියමිත සිතුවක ජරාවදේශීය සහ සාහිත්‍ය උත්සවයේජරා සාංගික දේශනය පැවැත්වීම සඳහා සුදුසු දේශකයින් සම්බන්ධයෙන් යෝජනා ඉදිරියේදී ලබා දෙන ලෙසට ජරජා සංවර්ධන නිලධාරීතුමිය විසින් කාරක සභාව වෙත දැනුම් දෙන ලදී.
- 03. මේ වන විට පවතින අධික වර්ෂාව හේතුවෙන් ඇති වී ඇති හදිසි ආපදා තත්වය සම්බන්ධයෙන් හා ඒ පිළිබඳව මේ වන විට ගෙන ඇති ක්රියාමාර්ග සම්බන්ධයෙනුත් කාරක සභාවේදී කරුණු සාකච්ඡා කරන ලදී.